


DECLARATION OF BIRTH AFTER THREE MONTHS (SECTION 24)
(To be forwarded direct to the District Registrar of the District in which the birth occurred)

Whereas the birth of the child herein named has not been registered within three months and it is now necessary to register the same, I, ofdo hereby declare that the following particulars to be registered concerning its birth and name are true and correct to the best of my knowledge and belief.

1.	Date and place of birth ¹		
	Registration Division and District		Colombo (Consular) – Australia (Melbourne)
2.	Name		
3.	Sex		
4.	Father's	Full name	
		Date of birth	
		Place of birth	
		Race ²	
		Rank or profession	
5.	Mother's	Full name (Maiden)	
		Date of birth	
		Place of birth	
		Race ²	
		Residence*	
		Age*	
6.	Were parents married?*		
7.	If grandfather born in Sri Lanka ⁴	His full name	
		His year of birth	
		His place of birth	
8.	If the father was not born in Sri Lanka, and if great-grandfather was born in Sri Lanka, the great-grandfather's ¹	Full name	
		Year of birth	
		Place of birth	
9.	Declarant's full name and residence and in what capacity he gives information		

10.	Parent's signature in the case of illegitimate child, if the father's particulars are to be entered in the register	Father's
		Mother's

.....
Informant



To be initialled and dated by declarant

Declared before me at this day of 20.....

.....
Assistant Registrar General/Additional District Registrar/
Justice of the Peace or Commissioner for Oaths⁶

ORDER

The Registrar of Births of Division in the District is hereby ordered to register the birth of which particulars are given in this declaration.

District Registrar's Office/Registrar General's Office

.....
Additional District Registrar/Registrar General

No. and date of the registration (to be filled in by the Registrar)

* Particulars entered in these items should be as at the time of birth of the child.

1. Specify all the particulars relating to the dates, including the month and last portion of the year, in letters, for instance, first day of January, 1953 (fifty-three).
2. Tamils or Moors must be described as "Ceylon Tamil" or "Ceylon Moor" or "Indian Tamil" or Indian Moor", as the case may be.
3. In the case of a person born in wedlock, information should be given of the paternal grandfather and great-grandfather and in the case of a person not so born, and not legitimated by the subsequent marriage of the parents, information should be given of the maternal grandfather and great-grandfather.
4. In the case of a person not born in wedlock, both parents should sign in Cage 10, if particulars relating to the father are to be entered in the register of births.
5. If the declaration is made within twelve months of birth the stamp shall be of the value of one rupee and if it is made thereafter the stamp shall be of the value of five rupees.
6. Delete inapplicable words.

STATUTORY DECLARATION

I
of
bearing Sri Lanka Passport No : issued at
on do hereby solemnly and truthfully declare and affirm
that I was a Citizen of Sri Lanka on
(date of birth of the child) date of birth of my son / daughter
.....
and was **NOT** on this date a citizen of any other country.

.....
Signature of Applicant
(Father / Mother)

.....
Signature of Officer Certifying

(this declaration should be witnessed preferably by a Justice of Peace or
Commissioner of Oaths)



1948 අංක 18 දරන ලංකා පුරවැසි පනත යටතේ
ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවූ උපතක් ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත්‍රය
1948 இன் 18 ஆம் இலக்க இலங்கைக் குடியரிமைச் சட்டத்தின் கீழ்
இலங்கைக்கு வெளியே நிகழ்ந்த பிறப்பைப் பதிவு செய்வதற்கான விண்ணப்பம்
APPLICATION FOR REGISTRATION OF BIRTH OUTSIDE SRI LANKA
under the CEYLON CITIZENSHIP ACT No. 18 OF 1948

ආගමන හා විගමන පාලක සභාවේ වෙතයි.

.....(දරුවාගේ නම) වන මාගේ දරුවා ශ්‍රී ලංකාවෙන් පිට උපන් බව මෙයින් වාර්තා කරමින් එම උප්පැන්නය ලියාපදිංචි කරන ලෙස 1948 අංක 18 දරන පුරවැසි පනතේ 5(2) වන වගන්තියේ නියම වූ ප්‍රකාර පනත අත්සන් කරන මම ඉල්ලා සිටිමි. පහත දක්වා ඇති විස්තර සත්‍ය බවත්, නිවැරදි බවත් ප්‍රකාශ කරමි.

குடிவரவு, குடியகல்வு கட்டுப்பாட்டாளர் நாயகம்,

.....(குழந்தையின் பெயர்) ஆகிய எனது குழந்தை இலங்கைக்கு வெளியே நிகழ்ந்த பிறப்பு என இத்தால் அறியத்தருவதுடன், அத்தகைய பிறப்பை பதிவுசெய்யுமாறு, 1948 இன் 18 ஆம் இலக்க குடியரிமைச் சட்டத்தின் 5(2) ஆம் பிரிவின் தேவைகளின் பிரகாரம், கீழே கையொப்பமிட்டுள்ள நான் விண்ணப்பம் செய்கிறேன். என்னால் கீழே கொடுக்கப்பட்டுள்ள விபரங்கள் யாவும் உண்மையானவை எனவும் சரியானவை எனவும் உறுதியளிக்கிறேன்.

To: - **CONTROLLER GENERAL/IMMIGRATION AND EMIGRATION**

[To be completed in BLOCK letters]

I, the undersigned hereby report the birth outside Sri Lanka of my child
....., (Name of the Child) and apply for registration thereof in accordance with the requirements of Section 5(2) of the Citizenship Act. No. 18 of 1948. I declare that the particulars stated by me below are true and correct.

දිනය }
திகதி }
Date }

.....
ஒல்லூகர்தரே அன்சை
விண்ணப்பதாரரின் கையொப்பம்
Signature of Applicant.

දරුවාගේ පියාගේ/මවගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රකාශය

..... (නිකුත් කළ දිනය) දින දී (නිකුත් කළ ස්ථානය)
 නිකුත් කරන ලද අංක : දරන විදේශ ගමන් බලපත්‍රය හිමි
 (පියාගේ/ මවගේ නම) වන මම
(දරුවාගේ උපන් දිනය) දිනට මු ලංකාවේ හැර වෙනත් කිසිදු රටක පුරවැසියකු නොවන බව / ද්විත්ව
 පුරවැසියකු බව* අවංක ලෙසින් සත්‍ය ලෙසින් මින් ප්‍රකාශ කරමි.

දිනය :

.....
 ප්‍රකාශකගේ අත්සන
 (පියා/මව)

* අදාළ නොවන විවිධ කපා හරින්න.

වර්ෂ 20..... ට් වූ මස වන දින මා ඉදිරිපිටදී ප්‍රකාශ කරන/ දිවුරුම් දෙන ලදී.

.....
 සහතික කරන අයගේ අත්සන සහ නිල මුද්‍රාව

குழந்தையின் தந்தை / தாயின் குடியுரிமை பற்றிய கூற்று

..... අමුත්තිය (විදේශීයකරුවන්ගේ නිකුත් කළ) මු (විදේශීයකරුවන්ගේ
 මුද්‍රාව) විදේශීයකරුවන්ගේ මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ (තනතුරු / නම) මුද්‍රාවක්
 (කුමරුගේ නම) මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ (තනතුරු / නම) මුද්‍රාවක්
 මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ (තනතුරු / නම) මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ
 මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ (තනතුරු / නම) මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ

නිකුත් කළ :

.....
 විදේශීයකරුවන්ගේ අත්සන
 (තනතුරු / නම)

* පොදු සේවයේ සේවයක් කළ බවට පත්වීම.

20..... අමුත්තිය මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ
 මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ මුද්‍රාවක් ලෙසින් විදේශීයකරුවන්ගේ

.....
 විදේශීයකරුවන්ගේ අත්සන
 පවතින මුද්‍රාවක්

DECLARATION OF CITIZENSHIP OF CHILD'S FATHER/ MOTHER

I, (name of the father/ mother) of

 (Address) bearing a Sri Lankan passport
 No. issued at (Place issued) on (date issued) do hereby
 solemnly and sincerely declare and affirm that I was a citizen of Sri Lanka and was not a citizen of any other country than the Sri Lanka/ a
 dual citizen* on (Child's date of birth)

Date:

.....
 Signature of Declarant (father/ mother)

* Delete irrelevant words.

Sworn/ Affirmed and signed this day of 20.....

BEFORE ME.

.....
 Signature of the Attester and Official Seal